

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය

කොළඹ

පුවත්පත් නිවේදනය

1990 හදිසි ගිලන්රථ සේවාව ඉන්දියානු මූල්‍ය ප්‍රදාන යටතේ දැන් දිවයින පුරා

දිවයින පුරා ව්‍යාප්ත කිරීම සම්පූර්ණ කරමින් නැගෙනහිර පළාතේ සේවාව දියත් කරන ලදී

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් විශේෂ විධියේ පණිවිඩයක්

2019 ජූනි 23 වන දින හදිසි ගිලන්රථ සේවාව නැගෙනහිර පළාතේ අමපාර ප්‍රදේශයෙහි පැවති විශේෂ උත්සවයකදී දියත් කරන ලදී. ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම අමාත්‍ය දයා ගමගේ මැතිතුමා, ආර්ථික ප්‍රතිසංස්කරණ හා සහ පොදු සැපයීම අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මැතිතුමා, ඛනිජ තෙල් සමපත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මැතිණිය, ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මැතිතුමා ඇතුළු තවත් සමභාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. මේ සමඟ හදිසි ගිලන්රථ සේවය දිවයින පුරා ව්‍යාප්ත කිරීම සම්පූර්ණ වූ අතර මෙම සේවාව දැන් ශ්‍රී ලංකාවේ පළාත් නවය තුළම ක්‍රියාත්මක වේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ගරු අචාර්ය එස්. ජයගංකර් මහතා විශේෂ විධියේ පණිවිඩයක් මගින් රැස්ව සිටි ෂිරිස ඇමතිය. ව්‍යාපෘතිය ආරම්භයේ සිටම ඒ හා සබැඳි ඔහුගේ පෞද්ගලික සමබන්ධතාවය ඔහු සිහිපත් කළේය. ආචාර්ය එස්. ජයගංකර් මහතා සඳහන් කළේ මෙම සේවාවම සන්නාමයක් බවට පත්ව ඇති බවයි. ගංවතුර හා මැනකදි සිදු වූ ත්‍රස්ත ප්‍රහාරවලදී ශ්‍රී ලංකාවට මෙම සේවාව ප්‍රයෝජනවත් වූ ආකාරය ද ඔහු සිහිපත් කළේය. මෙම ව්‍යාපෘතිය ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට එකට එක්ව ළඟා කර ගත හැකි දේ සඳහා කදිම නිදසුනක් බව ඔහු පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දක්වමින් ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මැතිතුමා සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය තුළින් ඉන්දියාව අසල්වැසි රාජ්‍යයන් සමඟ සිය සුහදත්වය බෙදා හදා ගැනීමට ඇති උනන්දුව පිළිබිඹු වන බවයි. ඉන්දියාව නිබදවම ශ්‍රී ලංකාව වෙනුවෙන් “පළමු ප්‍රතිචාරකයා” ලෙස සිටින බව ද එතුමා ප්‍රකාශ කළේය.

හදිසි ගිලන්රථ සේවාව දිවයින පුරා ව්‍යාප්ත කිරීම 2018 ජූලි මාසයේදී යාපනයෙන් ඇරඹිණි. ඉන්දීය අග්‍රාමාත්‍ය ගරු නරේන්ද්‍ර මෝදි මැතිතුමා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟ නවදිල්ලියේ සිට සජීවී විධියේ තාක්ෂණය ඔස්සේ එම අවස්ථාවට එක් විය.

මෙම සේවාව 2018 ජූලි මාසයේ සිට උතුරු පළාතේද , 2018 අගෝස්තු මාසයේ සිට ඌව පළාතේද, සැප්තැම්බර් මාසයේ සිට උතුරු මැද පළාතේද , ඔක්තෝබර් මාසයේ සිට වයඹ පළාතේද, නොවැම්බර් මාසයේ සිට මධ්‍යම පළාතේද 2019 ජනවාරි මාසයේ සිට සබරගමුව පළාතේද ක්‍රියාත්මක කරන ලදී.

2015 මාර්තු මාසයේදී ඉන්දිය අග්‍රාමාත්‍ය ගරු නරේන්ද්‍ර මෝදි මැතිතුමා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ශ්‍රී ලංකාවේ හදිසි පූර්ව රෝහල් ගිලන් රථ සේවාවක් දියත් කරන ලෙස ඉල්ලා සිටියේය . ඒ අනුව 1990 හදිසි ගිලන් රථ සේවාව ඇමරිකානු ඩොලර් මිලියන 7.5 ක ඉන්දියානු ප්‍රදානයක් යටතේ දකුණු හා බස්නාහිර පළාත්වල 2016 ජූලි මාසයේදී දියත් කරන ලදී. මෙම ප්‍රදාන මහින් ගිලන් රථ 88 ක් මිලදී ගැනීම, වසරක් සඳහා සේවයේ මෙහෙයුම් වියදම සහ හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානයක් පිහිටුවීම ආවරණය විය.

ව්‍යාපෘතියේ සුභවාදී බලපෑම සැලකිල්ලට ගෙන , ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගෙන් හදිසි ගිලන් රථ සේවය දිවයින පුරා ව්‍යාප්ත කරන ලෙස ඉල්ලා සිටියේය. ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා 2017 මැයි මාසයේ සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී මෙම ගිලන්රථ සේවාව ඉන්දියානු රජයේ මූල්‍ය ප්‍රදානයක් ලෙස දිවයින පුරා ව්‍යාප්ත කරන බවට නිවේදනය කළේය. ගිලන්රථ 209 ක්, වසරකට සරිලන මෙහෙයුම් වියදම සඳහා පුහුණු පිරිවැය ආවරණය වන පරිදි දිවයින පුරා ව්‍යාප්ත කිරීම සඳහා අතිරේක ඇමරිකානු ඩොලර් මිලියන 15.02 ක් ඉන්දියාවට ලබා දී ඇත.

ඉක්මනින් ප්‍රතිචාර දැක්වීම, මෙහෙයුම් වල කාර්යක්ෂමතාව සහ දේශීය පුද්ගලයින් සම්බන්ධ කර ගනිමින් රැකියා සහ පුහුණුව ලබා දීම වැනි කරුණු නිසා මෙම සේවාව විශාල ලෙස අගය කිරීමට ලක් වේ.

ශ්‍රී ලංකාවේ ඕනෑම ජාලයකින් ගාස්තු රහිත ‘1990’ ඇමතීමෙන් හදිසි ගිලන්රථ සේවාව ලබා ගත හැකි අතර එය ඉන්දියානු නිවාස ව්‍යාපෘතියෙන් පසු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විශාලතම ඉන්දියානු මූල්‍ය ප්‍රදාන ව්‍යාපෘතිය වේ.

ශ්‍රී ලංකාවේ තේරීම සහ ප්‍රමුඛතා මත පදනම්ව ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමට සහ ජනතා කේන්ද්‍රීය ව්‍යාපෘති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව කැපවී සිටී.
